

අනන්ත ආහාර සංස්කෘතිය ගොඩනගමු

ව්‍යුත්ත දේශප්‍රිය

සංචාරය නිලධාරී, පෙළව විවිධ ත්‍රේකම් කාර්යාලය,
පරිසර හා ප්‍රන්ත්‍රේතනය බලශක්ති අමාත්‍යාංශය.

පිටතේ පැවත්ම සඳහා වූ සංස්කෘතිය තුළට ලබා ගැනීම සඳහා ආහාර අත්‍යවශ්‍ය විය. වික් අනුවත්තින් ඇරුණු පිටතේ පරිනාමය වීමෙදී වික් කොට්ඨාසයක් ස්වයංපෝෂී තත්ත්වයට පත් වූ අතර තවත් කොටසක් ස්වයංපෝෂීන් මත යැපෙන්නට විය. මෙම පිටතේ වසර බිඳීන ගණනක් පුරා පරිනාමය වෙමින් සංචාරය වූ අතර මනාව පරිනාමය පිටි ලෝකයේ සුවිශ්චි සංයිස්ථානයක් විය. අනෙකුත් සත්‍ය කාන්ඩා වලට සාපේක්ෂව දියුණු පිටි කාන්ඩායක් බවට පත්වූ මානවයා පරිනාමයන් සමඟ ස්වභාවික පරිසරය තුළ ස්වභාවිකත්වයට අනියෝග කරමින් හැකිරේන්නට විය. පිටත පවත්වා ගැනීම සඳහා ස්වභාවිකත්වය මත යැපුන මානවයාගේ ආහාර රටාවද කාලයන් සමඟ වෙනස්කම් වලට හාජනය විය. ගල් යුගය, දැඩියම් යුගය, විධිය යුගය, ගොවි යුගය පසුකරමින් පරිනාමය වූ මානවයාගේ ආහාර රටාවද එ් එ් යුගයෙන් යුගයට අනුව වෙනස් කම් වලට ලක් විය. විමෙන් ම ආහාරයන් හි සංකීර්තන්වය ද වර්ධනය විය.

ගොව පුරා සංකුමත්තය වූ ආදි මානවයා තම ආහාර රටාව පවතින භුගෝලීය, දේශගුණික, පාරිසරක තත්ත්වයන්ට අනුකූලව තමන්ට අනන්ත ආහාර සංස්කෘතියක් ගොඩනගාගන්නා ලදී. ආරියයන්ගෙන් පැවත වින ශ්‍රී ලංකික ජනයා ඉන්දියන් සාගරයේ දුන් රාජ්‍යක ස්ථාපිතවීමේ ප්‍රතිඵලයක් ලෙස තමන්ටම අනන්තව ආහාර සංස්කෘතියක් ගොඩනගා ගන්නා ලදී. මෙම අනන්ත ආහාර සංස්කෘතිය ද ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශ, ජන කන්ඩායම් වල ප්‍රාදේශීය අනන්තතා අනුව වෙනස්කම් වලට හාජනය විය. ජනකතා, ඉතිහාස කතා, වේතිහාසික ග්‍රන්ථ සහ ලේඛන, පුරාවිද්‍යා සාධක අධ්‍යනය කිරීමේදී දේශීය ආහාර පරිනෝෂනය පිළිබඳ මනා අවබෝධයක් ගත හැකිය. අනීත ජනයා තම ආහාර ප්‍රහේද හතරක් යටතේ වර්ග කොට ඇත.

- බේරීජ හෙවත් ක්‍රමව ගතයුතු ආහාර
- නොඳේ හෙවත් වැළිදාය යුතු ආහාර
- මොලොක් හෙවත් ගොව ක්‍රියාත්මක ආහාර
- පස හෙවත් පානය කළ යුතු ආහාර

මෙම ආහාර ප්‍රහේදයන්ට අනුකූලව සකසා ගත් ආහාර ප්‍රධාන ආහාර වේල් හා අමතර ආහාර වේල් වලදී අනීතයේ සිටම හාවිතයට ගෙන ඇත.

ශ්‍රී ලංකිය ශිෂ්ටාචාරයේ ලබිත මූලාශ්‍ර අනුව අනාදීමන් කාලයක සිට විවිධ ධාන්ත වර්ග ප්‍රධාන ආහාර වශයෙන් හාවිත කර ඇත. විවිධ ගණන්ගෙන් යුත් තුන් දහසකට අධික වී ප්‍රහේද අනීත වැසියන් හාවිත කොට ඇත. වී වලට අමතරව ඇල් වී, මුං, මිනෝර්, කවුපි ආදි ධාන්ත වර්ග ආහාරයට ගෙන ඇත. ප්‍රධාන ආහාරය වශයෙන් බානත වලට අමතරව අල වර්ග ද ආහාරයට ගෙන ඇති බව විවිධ මූලාශ්‍ර සාක්ෂි දරයි. ආහාරයට සුදුසු අල වර්ග 100 කට අධික ප්‍රමාණයක් අනීතයේ හාවිත කොට තිබේ. පරිනෝෂනය සඳහා යොදා ගත් ධාන්ත සහ අල වර්ග විවිධ ආකාරයට සකස් කර ආහාරයට ගෙන ඇත.

ප්‍රධාන ආහාර වේල් රසවත් කිරීම සහ විහි ගුණාත්මක බව වර්ධනය කිරීම සඳහා විවිධ රසයෙන්ගෙන් සහ පෝෂණයෙන් ගෙන් යුත් ව්‍යුවල් සහ පාලා වර්ග ද හාවිත කිරීමට අනීතයේ ජනයා පුරුදු වී සිටියන. ව්‍යුතමානයේ මෙන් නොව ආහාරයට ගැනීම සඳහා ව්‍යුවල් සහ පාලා වර්ග රාජීයක් ආහාර වශයෙන් හාවිත කර ඇත. පුහුල්, කැකිරී, තම්පාල වර්ග, බිඩු වර්ග, ගුව, වැටකොල්, අල පුහුල්, කේටු මෑ, බන්ඩික්කා, ආදිය ව්‍යුවල් ලෙසද, තෙලැඹ කොළ, කිරී මදුවැල්, කැරන්කොඩු, කෙකරිය මල්, කිරී හැන්ද, මෝල මල් ආදි පාලා වර්ග ද ආහාර වශයෙන් හාවිත කොට ඇත.

ධාන්‍ය, ව්‍යුපවල්, අල හා පළා වර්ග මෙන්ම ශ්‍රී ලංකික ජනය ප්‍රධාන ආහාර වේල් අතරට මාංණ වර්ග රාශියක් ද අනාදිමත් කාලයක සිට වික් කරගෙන තිබේ. වටු මසු, පරවී මස්, උරු මස්, කුකුල් මස්, ගෝන මස්, මොනර මස්, ආදී මස් වර්ගද ලුලා, වලයා, මගුරා, කාවයියා, පෙතියන්, සුංගන්, තෙල්, ආදා වැනි මිරදිය මත්ස්‍ය ආහාර ද අතිනයේ ජනය තම ආහාරයට වික් කර ගෙන තිබේ.

ප්‍රධාන ආහාර වේල් සඳහා ටාන්ස, ව්‍යුපවල්, අල හා පළා වර්ග හා මාංණ වර්ග ආහාරය සඳහා සකසා එ්වායේ රසය මෙන්ම ගුණාත්මක හාවයද උපරිමයෙන් ආරක්ෂා වන පරිදි සකස් කර තිබේ. මේ සඳහා දේශීය වශයෙන් කුල් බඩු වලින් පරම්පාරිකව වැසියන් විවිධ ප්‍රයෝගන ගෙන තිබේ. කුල් බඩු වර්ග විකිනෙක සැසදිමේ දී එ්වායෙන් ලැබෙන ගුණායන් රසයන් විකිනෙකට වෙනස් වේ. කුල් බඩු වික්කර ගැනීම මගින් දිව කර යන ගතිය, කට දැවිල්ල, කේටය ඉවය වැඩිවීම, ආහාර රැඹිය වර්ධනය, ආහාර පීරිණාය පහසු කිරීමද සිදු කරයි. කුල් බඩු ආහාරයට වික්කර ගැනීමේදී නිසි පදමට යොදා නොගතහාත් ආහාරයේ රසය මෙන්ම ගැනීමේ දී පදම පිළිබඳ සහජයයෙන්ම අවබෝධය ලැබේ තිබේ.

පැයන්නන්ගේ ආහාර රටාව කිසිවික ඒකාකාර බවින් තොර විය. ප්‍රධාන ආහාර වේල් සඳහා මෙන්ම අමතර ආහාරවේල් සඳහා විවිධාකාරයේ ආහාර වර්ග හාවිත කරන ලදී. විමෙන්ම ආහාරය සඳහා යොදාගත් සංකලනය සැම විටම රසයෙන් මෙන්ම ගුණායන් ද පරිපූර්ණ විය. විහෙන් වර්තමානයේ කාර්බනඩුල සමාජය තුළ ගුණදායී පෝෂදායී ආහාර වේලක් ලබා ගැනීම වෙනුවට නුද කුසැහින්න නිවා ගැනීම උදෙසා පමණක් ආහාර මත යැපීමට අපට සිදුවී ඇත. විමෙන්ම ආහාර අතර වන විවිධත්වයන් අනිමිව ගොස් කීමිත ආහාර ප්‍රහේදනනයකින් යුත් ආහාර වේලකට සිමා විමට සිදුවී ඇත. විමෙන්ම ක්ෂතික ආහාර සංස්කෘතියක් සමස්ථ සමාජයම වෙළාගතිමත් පැතිරෙන තත්ත්වයන් හේතුවෙන් විවිධ බේශ නොවන රෝග ව්‍යාප්තිය දැඩි වෙස ඉහළගොස් ඇති බව සෞඛ්‍ය දත්ත පිරක්සීමේ දී තහවුරු වෙයි.

අතිත හෙළයා විසින් අනුගමනය කළ පාරමිපරික ආහාර රටාව තුළ වූ විද්‍යාත්මක හාවයන් කුමාණුකුල හාවයන් හේතුවෙන් සෞඛ්‍ය සම්පන්න හාවයෙන් හා මනා පොර්ඡයෙන් යුතු සමාජයක් ගොඩනැගෙන ලදී. පාරමිපරික ආහාර රටාව තුළ පැවතුන රසය මෙන්ම ගුණාත්මක හාවය පිළිබඳ නිවරදී අධ්‍යනයෙන් යුතුව නැවත සමාජගත කර තිවරදී ආහාර සංස්කෘතියක් ශ්‍රී ලාංකික ජනයාවෙත නැවත සම්පත්‍ය යුතුය. වීතුලින් අනිමානවත් ශ්‍රී ලාංකික සමාජයක් ගොඩ නැතිය හැකි වනු ඇත.